

ශීර්ෂය 266- වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වගණනය කළ මතය

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2021 ජූනි 22 දින ගණන් දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2021 ජූලි 30 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2020 දෙසැම්බර් 31 දිනට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ගණන්දීමේ නිලධාරීගේ වගකීම

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර, එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළ දී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූපී වන බව,
- (ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මා විසින් සිදුකර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම

නිර්දේශය

භාණ්ඩාගාර පොත් අනුව, 2020 දෙසැම්බර් 31 දිනට දේපළ, පිරිසත සහ උපකරණ වටිනාකමට වඩා රු.1,041,408ක් වැඩියෙන් එම වත්කම්වල එදිනට වටිනාකම ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දක්වා තිබුණි.

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව විසින් තබා තිබුණු දෝෂ සහගත සටහන් නිසා මෙම වෙනස ඇති වී තිබුණි. නිවැරදි කිරීමට අදාළ මාරුපත්‍ර යවා ඇත.

නොසැසඳීම් ඇති නොවන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතු වීම.

1.6.2 මුදල් ප්‍රවාහ ප්‍රකාශය

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම

නිර්දේශය

මූල්‍ය නොවන වත්කම් ප්‍රකාශනයේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය නොවන වත්කම් මිල දී ගැනීම් සහ ඉදිකිරීම් ලෙස දක්වා තිබුණු වටිනාකමට වඩා රු. 9,422,591ක් වැඩියෙන් එම වත්කම් වටිනාකම ලෙස මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ දක්වා තිබුණි.

ඉදිරි වර්ෂවල දී ඉදිකිරීම් හා මිල දී ගැනීම් සඳහා ගෙවීම් පමණක් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ දක්වනු ලැබේ.

නොසැසඳීම් ඇති නොවන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතු වීම.

1.6.3 ලේඛන හා පොත්පත් පවත්වා නොතිබීම

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.11.2 මාර්ගෝපදේශය ප්‍රකාරව කමිටුවේ ලේකම්වරයා විසින් පැමිණීමේ ලේඛනයක් පවත්වා නොතිබුණි.

2021 වර්ෂයේ සිට සාමාජික පැමිණීම් ලේඛනයක් මගින් තහවුරු කරනු ලැබේ.

විධිමත් පරිදි අදාළ ලේඛනය පවත්වා ගත යුතුවේ.

- (ආ) මුදල් රෙගුලාසි 454(2) ප්‍රකාරව විදුලි උපකරණ පිළිබඳ ලේඛනයක් පවත්වා ගෙන තිබුණි. ඉදිරියේදී වෙනම ලේඛනයක් පවත්වාගෙන යාමට කටයුතු කරනු ලැබේ. -එම-
- (ඇ) මුදල් රෙගුලාසි 845(1) ප්‍රකාරව රාජකාරී දුරකථන ලේඛනයක් පවත්වා ගෙන තිබුණි. එවැනි ලේඛනයක් භාවිතා කිරීමට කටයුතු කරනු ලැබේ. -එම-

2. මූල්‍ය සමාලෝචනය

2.1 වියදම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) එක් මූලධන වැය විෂයක සලසා තිබුණු මුළු ප්‍රතිපාදනයෙන් සියයට 34ක් ඉතිරි වී තිබුණි.	සැලැස්වීම් කළ පරිදි විදුලිජනක යන්ත්‍රයක් මිල දී නොගැනීම මෙයට හේතුව වී තිබුණි.	අරමුණු ඉටු වන පරිදි ප්‍රතිපාදන උපයෝජනය කිරීම.
(ආ) පුනරාවර්තන වැය විෂයයන් යටතේ ගෙවිය යුතු වවුනියා ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂක සේවා ගාස්තුව වූ රු.2,152,601ක් මූලධන වැය විෂයක් යටතේ ගෙවීම් කර තිබුණි.	ආරක්ෂක සේවා ගාස්තු ගෙවීම සඳහා රේඛීය අමාත්‍යාංශය විසින් ප්‍රතිපාදන මුදාහැර තිබුණේ මූලධන වැය විෂයයක් යටතේ විය.	ඒ ඒ වියදම් නිවැරදි වැය විෂයය යටතේ ගිණුම්ගත කළයුතු වේ.

2.2 බැරකම් සහ බැඳීම්වලට එළැඹීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
අංක 02/2020 හා 2020 ඔක්තෝබර් 09 දිනැති රාජ්‍ය මූල්‍ය වකුලේඛයේ මාර්ගෝපදේශ 06හි 3.4 ඡේදය පරිදි, මූල්‍ය ප්‍රකාශනවල සටහන් (iii) යටතේ දක්වා තිබුණු බැරකම් හා බැඳීම් වටිනාකම, භාණ්ඩාගාරය විසින් නිකුත් කළ බැරකම් හා බැඳීම් ප්‍රකාශය සමඟ එකඟ විය යුතු වුවත්, එම වටිනාකම් අතර රු.81,081ක නොසැසඳුණු වෙනසක් පැවැතිණි.	ඉදිරියේදී මෙවැනි දෝෂ සිදු නොවන පරිදි කටයුතු කෙරේ.	වකුලේඛ උපදෙස්වලට අනුකූලව බැරකම් වාර්තා කළ යුතු වේ.

2.3 වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු විසින් ලබාදුන් ප්‍රතිපාදන උපයෝජනය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>එක් අමාත්‍යාංශයකින් ලද පුනරාවර්තන ප්‍රතිපාදනවලින් රු. 1,253,750ක් හෙවත් සියයට 41ක් ඉතිරි වී තිබුණු අතර තවත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු 03කින් ලද මූලධන ප්‍රතිපාදනවල ඉතිරි වීම් සියයට 06ත් 57ත් අතර පරාසයක විය.</p>	<p>බිල්පත් ලැබීම් ප්‍රමාද වීම, වැරදි දැක්වීම්, ප්‍රමාද වී ප්‍රතිපාදන ලැබීම්, කොවිඩ් වසංගත තත්ත්වය යනාදී කාරණා මෙම ප්‍රතිපාදන ඉතිරි වීමට හේතු වී තිබුණි.</p>	<p>ලද ප්‍රතිපාදන අදාළ අරමුණු සඳහා උපයෝජනය කළ යුතු වේ.</p>

2.4 ගණන්දීමේ නිලධාරී විසින් සිදු කළ යුතු සහතිකවීම්

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වන වගන්තියේ විධිවිධාන අනුව ගණන්දීමේ නිලධාරී විසින් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සහතික වීම් කළ යුතුව තිබුණත්, ඒ අනුව කටයුතු කර නොතිබුණි.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීතාවය පිළිබඳව කලින් කල සමාලෝචනය සිදු කර ඒ අනුව පද්ධති ඵලදායී ලෙස කර ගෙන යෑමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතු බවත්, එම සමාලෝචනයන් ලිඛිතව සිදු කර එහි පිටපතක් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණත්, එවැනි සමාලෝචනයන් සිදු කළ බවට ප්‍රකාශ විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.</p>	<p>මුදල් රෙගුලාසි 135ට අනුව මූල්‍ය පාලනය සඳහා රාජකාරි පැවරුම් පිළියෙල කර ඇත. එහෙත්, ඔබ විසින් සඳහන් කළ ආකාරයට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.</p>	<p>2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p>

(ආ) විගණකාධිපතිවරයාට අවශ්‍ය වන පරිදි නිශ්චිත කාලසීමාවන් තුළ සියළුම විගණන විමසුම්වලට පිළිතුරු සැපයීම සිදු වන බවට ගණන්දීමේ නිලධාරී හා ගණන්දීමේ නිලධාරී විසින් සහතික විය යුතු වුවත්, වාර්තාවේ 3.7 ඡේදය ප්‍රකාරව විගණන විමසුම්වලට පිළිතුරු ලබා දී නොතිබුණි.

විගණන විමසුම් සිංහල භාෂාවෙන් ලැබීම නිසා එය පරිවර්තනය කර අදාළ ආයතන වෙත යවා පිළිතුරු ලබාගැනීමේදී සිදු වූ ප්‍රමාදය හේතුවෙන් පිළිතුරු ලබා දීමට ප්‍රමාද වී තිබුණි. මෙම තත්ත්වය ඉදිරියේදී ඇති නොවීමට පියවර ගනු ලැබේ.

-එම-

2.5 නීති, රීති, රෙගුලාසි යනාදියට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය		ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම	නිර්දේශය
නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම		
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 395 (ඇ)	දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අදාළ 2020 දෙසැම්බර් බැංකු සැසඳුම් ප්‍රකාශය 2021 පෙබරවාරි 18 දින විගණනයට ඉදිරිපත් කර තිබුණි.	මාසික බැංකු ගිණුම් විස්තර ලැබීමට ප්‍රමාද වීම මෙයට හේතුව විය.	බැංකු සැසඳුම් ප්‍රකාශය නියමිත කාලය තුළ විගණනයට ඉදිරිපත් කිරීම.
(ආ) 2020 ඔක්තෝබර් 09 දිනැති අංක 02/2020 දරන රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛයේ මූල්‍ය වාර්තා පිළියෙල කිරීම සඳහා වූ මාර්ගෝපදේශ 06හි 3.4 ඡේදය	සමාලෝචිත වර්ෂයේ භාණ්ඩාගාරය විසින් වාර්තා නොකළ එකතුව රු.81,081ක බැරකම් 2021 වර්ෂයේදී නිරවුල් කර තිබුණි.	මෙය ගිණුම්ගත කිරීමේ දෝෂයකි. ඉදිරියේදී මෙවැනි දෝෂ ඇති නොවීමට කටයුතු කෙරේ.	බැරකම් විධිමත් ලෙස භාණ්ඩාගාරයට වාර්තා කිරීමට කටයුතු කළ යුතුවේ.

2.6 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම් පිළිබඳ සැසඳුම් ප්‍රකාශය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම	නිර්දේශය
තනතුර අත්හිටවූ නිලධාරියෙකුගෙන් අය විය යුතු රු. 381,912ක් ආයතන සංග්‍රහයේ XXIV පරිච්ඡේදයේ 4 වගන්තිය ප්‍රකාරව අයකර ගැනීමට පසුගිය වර්ෂ 04කට අධික කාලයක සිට පියවර ගෙන නොතිබුණි.	අදාළ නිලධාරියා නැවත රාජකාරියට අනුයුක්ත කර ඇති අතර භිභ ණය ශේෂය නිරවුල් කිරීමට කටයුතු කර ඇත.	කල් ඉකුත් වූ ණය ශේෂ අප්‍රමාදව අයකළ යුතු වේ.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 සැලැස්සුම් කිරීම

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම

නිර්දේශය

අංක 2014/01 හා 2014 පෙබරවාරි 17 දිනැති රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛය අනුව, 2019 සහ 2020 වර්ෂ සඳහා විධිමත් ක්‍රියාකාරී සැලැස්සුමක් සකස් කර නොතිබුණි.

ක්‍රියාකාරී සැලැස්සුමේ අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.

ක්‍රියාකාරී සැලැස්සුම අදාළ චක්‍රලේඛ පරිදි සකස් කළ යුතු වේ.

3.2 අපේක්ෂිත ප්‍රතිලාභ ලබා නොගැනීම

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම

නිර්දේශය

ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් රු. මිලියන 291.64ක ඇස්තමේන්තුවක් මත ඉදිකළ වවුනියා ආර්ථික මධ්‍යස්ථානය 2018 වර්ෂයේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දී තිබුණු නමුත් එම මධ්‍යස්ථානය මේ දක්වා භාවිතා කිරීමට පියවර ගෙන නොතිබුණි.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා වූ රේඛීය අමාත්‍යාංශයේ අනුමැතිය මේ දක්වා ලැබී නොතිබුණි.

මධ්‍යස්ථානය ඉදිකළ අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුවේ.

3.3 පාඩු හා හානි

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම

නිර්දේශය

වවුනියා උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ඉටු නොකළ වැඩ විෂයයන් 02ක් සඳහා රු.223,200ක් ගෙවා තිබුණි. එමෙන්ම, වැඩ බිමේ පැවැති අමුද්‍රව්‍ය සඳහා රු.3,338,560ක් ගෙවා තිබුණ ද, එම තොග ප්‍රමාණ සම්බන්ධයෙන් නිසි වාර්තා පවත්වා නොතිබුණි.

ඉටු නොකළ වැඩ විෂයයන්ගෙන් සමහර වැඩ කොටස් ඉටුකර ඇති අතර ඉතිරි වැඩ ඉටු කෙරෙමින් පවතී.

ඉටු නොකළ කාර්යයන්ට කළ ගෙවීම් අයකරගත යුතු අතර අමුද්‍රව්‍ය තොග සඳහා විධිමත් වාර්තා නඩත්තු කළ යුතුය.

3.4 කොන්ත්‍රාත් පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) එකඟ වූ කොන්ත්‍රාත් කොන්දේසිවලට අනුව, වැඩ ආරම්භ කර දින 14ක් ඇතුළත වැඩ සැලසුම ඉදිරිපත් කළ යුතු වුවත්, එකතුව රු. 6,001,700ක් වූ මූලධන කාර්යයන් 03ක එවැනි වැඩ සැලසුම් ඉදිරිපත් කර නොතිබුණි.	ඉදිරියේදී නියමිත කාලය තුළ වැඩ සැලසුම් ලබා ගැනීමට කටයුතු කරමි.	කාර්යය ආරම්භ කර දින 14ක් ඇතුළත වැඩ සැලසුම ඉදිරිපත් කළ යුතු වේ.
(ආ) එකතුව රු. 22,692,910ක් වටිනා මූලධන කාර්යයන් 04ක් සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීම් නොපවත්වා ක්‍රියාත්මක කර තිබුණි.	සමාලෝචන රැස්වීම් ඉදිරි කාලයේදී පවත්වනු ලැබේ.	වැඩ සැලසුම් සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්විය යුතු වේ.
(ඇ) එකතුව රු.4,281,700ක් වූ මූලධන කාර්යයන් 02ක් සඳහා ගිවිසුම් කොන්දේසි 13.1 a සහ 13.1 c පරිදි අනතුරු රක්ෂණ ආවරණ ලබාගෙන නොතිබුණි.	වැඩ සඳහා රක්ෂණය කර තිබුණද, නියමිත කොන්දේසි අනුව රක්ෂණය කළේ ද යන්න පිළිබඳව අනුප්‍රාප්තිකයන් අවධානය යොමු නොකරන ලදී.	මූලධන කාර්යයන් සඳහා සියලු අනතුරු ඇතුළත් රක්ෂණවරණයක් ලබාගත යුතු වේ.

3.5 අභාවිත වත්කම්

විගණන නිරීක්ෂණය

දිස්ත්‍රික් සැලසුම් ලේකම් කාර්යාලයට අයත් වාහන 03ක් වර්ෂ 10කට අධික කාලයක සිට අභාවිතව පවතී.

ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම

අඑන්වැඩියා කිරීම ඵලදායී නොවන බවට ලද නිර්දේශ මත ඒවා අපහරණය සඳහා කටයුතු කර ඇත.

නිර්දේශය

ඵලදායී ලෙස වාහන අපහරණය කළ යුතු වීම.

3.6 අනාර්ථික ගනුදෙනු

විගණන නිරීක්ෂණය

වවුනියාව ආර්ථික මධ්‍යස්ථානය 2018 වර්ෂයේ සිට මේ දක්වාම භාවිතයෙන් තොරව පවතී. මේ නිසා එම කාලය තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සිදුකර තිබුණු රු. 3,922,195ක වියදම් සියල්ල අනාර්ථික වී තිබුණි.

ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම

මෙම මධ්‍යස්ථානය විවෘත කරන තුරු නිසි පරිදි නඩත්තු නොකළහොත්, භාවිතා කළ නොහැකි තත්ත්වයට පත්විය හැකි බැවින් එය නඩත්තු කර ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත.

නිර්දේශය

දරන ලද වියදම් සඳහා වටිනාකමක් ලැබීමට මධ්‍යස්ථානය භාවිතා කළ යුතු වේ.

3.7 විගණන විමසුම්වලට පිළිතුරු නොසැපයීම

විගණන නිරීක්ෂණය

විගණන විමසුම් 02ක් සඳහා පිළිතුරු ලබා නොදුන් කාල සීමාව මාස 03ත් 08ත් අතර පරාසයක විය.

ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම

විමර්ශන කටයුතු අවසන් වූ පසුව පිළිතුරු නිකුත් කරනු ලැබේ.

නිර්දේශය

විගණන විමසුම් සඳහා නියමිත කාල වකවානු තුළ පිළිතුරු ලබාදීමට කටයුතු කළ යුතු වේ.

4. යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය

අංක DMA/01 – 2019 හා 2019 ජනවාරි 05 දිනැති කළමනාකරණ විගණන දෙපාර්තමේන්තු වක්‍රලේඛය අනුව, සමාලෝචිත වර්ෂය සඳහා වූ අභ්‍යන්තර විගණන සැලැස්ම සකස්කර නොතිබුණි.

ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම

ඉදිරි කාලයේදී මෙම සැලැස්ම කළමනාකරණ කමිටු රැස්වීමේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව ඉදිරිපත් කරමි.

නිර්දේශය

නිසි පරිදි සකස් කළ අභ්‍යන්තර විගණන සැලැස්ම අනුමත කර විගණනයට ඉදිරිපත් කළ යුතු වේ.

5. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

2020 දෙසැම්බර් 31 වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්ය මණ්ඩල පුරප්පාඩු 75ක් පැවැතුණි.

ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම

පත්කිරීමේ බලතල දිස්ත්‍රික් ලේකම්වරයාට නොමැති වීම හේතුවෙන් කාර්ය මණ්ඩල පිළිබඳ විස්තර මාසයකට දෙවරක් සම්බන්ධිත අමාත්‍යාංශවලට දැනුම් දී ඒ අනුව නව පත්වීම් සහ ස්ථාන මාරුකිරීම් කාලයෙන් කාලයට සිදු කරනු ලැබේ.

නිර්දේශය

සේවා අවශ්‍යතා සැලකිල්ලට ගෙන අනුමත සේවක පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීම.